

නමෝ බුද්ධය

හි සාම්ප්‍රදායික ප්‍රජාත්‍යාගාධී



දාන හව වෙති වෙතම

ආරම්භය: 2001-07-05

ණ. ඉ. ව. 2559

මාසික ටිරුම කංශුයය අංක: 188

2016 පෙබරවාරි 22

දුරක්ෂ කළාපය

බඳන් දැක යැනෙම ලබන ගැටි

ගාසන ගෝභන, ශ්‍රී සඳ්ධම්මචාලියේ වරාචාර්යා, අග්‍ර මහා සඳ්ධම්මපොත්‍යාධාරී, සාහිත්‍ය ව්‍යුත්වරීනි, ධම් සාහිත්‍ය ගිරෝමනී, ශ්‍රී ලංකා රාජ්‍යාඛ්‍යාධිකාරී මහා නිකායේ මහා නායක,

අතිපූජ්‍ය වේච්‍රේදෙනියේ මේධාලංකාර නා ගිමිපාඩාන් වහන්සේ විසිනි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධසේය //

ඩුජ්ඩාත්‍ය වචනං ගෙවියිං - ඩුජ්ඩාත්‍ය පද මූහුමං
තක්‍රීතෙන සමං ලොකේ - අන්ද්‍යාං ගොඟ රුකායනං

පින්වතුනි

“බුද්ධ නම් වූ වචනය ගේෂ්‍යිය ය. බුද්ධ යන පදය උතුම ය. ඇසීමට ප්‍රිය උපදාචන රසවත් වූ ඒ බුද්ධ යන පදයට සමාන වූ අන් පදයක් ලොවෙනි ම නැති.

අප බුදුරජානත් වහන්සේ “බුද්ධ” නම් වන සේක. උන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පයක කාලයක් මුළුල්ලේ පාරමී දම් පුරමින්, “බුද්ධ” නම් වූ ගේෂ්‍යිත්වය ව පත්වීම සඳහා අප්‍රතිහත දෙධායීයන් ක්‍රියා කළහ. තමා අවබෝධ කරගත් ඒ සත්‍ය දිර්මය ආත්ම වීමුක්තිය සඳහා පමණාක් සීමා තොවීය. අන් අයට ද එය අවබෝධ කරදීම උදෙසා, විවිධ ක්‍රම උපයෝගී කර

ගැනීමින්, ධම්ය දේශනා කළහ. මේට වසර දෙදහස් පන්සිය පනතකටත් පෙර පටන් අඳ දක්වාම නොහැසි පවත්නා, අඳ දුවයේත් පෙරපර දෙදිග ජනතාව එම දහමේ හරය දැකීමින් ඒ වෙත යොමු වෙමින් සිටින, අති උතුම් ද්‍රෝගනයක්, ග්‍රේෂ්ඩ දහමක් අඩංගු “දේශනා” පැවත්වූ ඒ උපාර උත්තමයා “බුද්ධ” නම් වන්නේය. මෙම උතුම්, ග්‍රේෂ්ඩ පුද්ගලයා කෙරෙහි සාමාජික ලෝකයාගේ සිත් තුළ ඇතිවන ඉද්ධාව කොතරමිද යන් “බුද්ධ” යන වචනය පවතා ග්‍රේෂ්ඩ බවත්, එම පදය ට සමාන පදයක් මුළු මෛවෙහිම නැති බවත් සඳහන් වීමෙන් පෙනී යයි.

ඉද්ධාව හා හක්තිය ඇති තැනදී බුදුරුදුන් දැකිය හැකිය. බුදු ගුණ හඩ ඇසෙන විටදී ඉද්ධාව උපදී. බුදු රැල දුටු තැනදී ඉද්ධාව උපදී. හක්තිය උපදී. මේ සඳහා කායික ක්‍රියාවලිය බෙහෙවින් ඉවහල් වේ. බුදුරුදුන් වෙත මල් පහන් පුජා කිරීම වැනි දේ එවැනි ක්‍රියාවන්ය. එහෙත් එය ම බුදුරුදුන් දැකිම ට ප්‍රමාණාවත් නොවන බව,

“ තරි මයිනා මාලා ගන්ධාදුන් පුජා කාර්යතා,

අතා පුජා කාර්යතා නාම ධම්මානුධීමීම පරිපර්ජනතා

පන ම් පුරුෂන්ගි නාම ” යනුවෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. එහි අදහස වන්නේ, “මල්, සුවද ආදියෙන් මා පුදුන්නො මා නිසි ලෙස පුදුන්නො නොවනි. ධර්මානුධීර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ යමෙක්ද? නො මා නිසි ලෙස පුදුන්නේය ” යනු සි.

මේ අනුව අපට පෙනී යන්නේ, නිසියාකාරව බුද්ධ ගෞරවය, බුද්ධ හක්තිය, ඉද්ධාව ඇතිවීමට නම් ආමිස පුජාව පමණක් ප්‍රමාණාවත් නොවන බව සි. එබඳවින් බුදුරුදුන් වදාල පරිදි, නිසි අවබෝධයකින් බුද්ධ දේශනාවේ සඳහන් ප්‍රතිපත්ති පුජාවන්හි නියැලීම අවශ්‍යම ය.

බුදුරුදුන් වෙත පැමිණි දේශනා බුජ්මණ්‍යා, “බුදුරුදුන් කවරෙක්දා” සි විමසු අවස්ථාවේ, උන්වහන්සේ තමන් කවරෙක්දා සි වදාලේ මෙස්ය.

“උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙහි ඉපිද, දියෙහි වැඩි, දියෙන් ඉස්මතු වී, දියෙහි නොගැවී තිබෙනවා මෙන් මමත් ලෝකයේ සාමාන්‍ය මිනිසුන් අතර ඉපිද, ඔවුන් අනරම වැඩි, එහෙත් සාමාන්‍ය ලෝකයාගෙන් ඉස්මතු වී ඔවුන් හා නොගැටී, නොගැටී, නොබැඳී සිටිමි. එමනිසා මම සාමාන්‍ය මින්සුන් තුළ පවතින ආකාචාවන්, ඇඟිල්, බැඳීම් නැති කළ මනුෂ්‍යයෙක් මේ. මා නම් කිරීමට යෙදිය යුත්තේ. සුදුසුම වන්නේ, “බඳ්ධ” යන වචනය ම පමණි.

- (අංගුත්තර නිකාය- දෝශා ලෝක සුහුය)

බුදුරජාණාන් වහන්සේ තාම්ත්‍යාච හෙවත් ආකාචාව දුරු කළ සේක. රාග, දෝශා, මෝහාදී අකුසල වේතනා වලින් මිදුනු සේක. සිල, සමාධි, ප්‍රජා ආදි උතුම් ගුණාංශ වලින් පෝෂිත වූ සේක. අන්දැකීමෙන් ම මැදුම් පිළිවෙත අනුව යමීන් ආර්ය අජ්ධාංගික මාර්ගය ඇතුළත් වතුරායී සත්‍යය අවබෝධ කර ගත්හ.

කුසලය නම් කුමක්ද? (කිං කුසල ගවේසි) සත්‍යය කුමක්ද? (කිං සවිච ගවේසි) යන ප්‍රශ්නවලට පිළිඳුරු බුද්ධත්වයට පත්වීමත් සමඟ ම සොයා ගත් බුදුරජාණාන් වහන්සේ, තාම්ත්‍යාච නැති කිරීමෙන් පමණාක් සයර ගමන නවතාලිය නැති බව ලොවට හෙළ කළහ. සැම බුද්ධ දේශනාචක් තුළ ම මෙම හරය, මෙම දහම අන්තර්ගත ය.

පාටිග්‍රන සියලුම දෙනා අතැප්තිකර ආකාචාවන්ගෙන් පිටි ඇත්තේ වෙති. ඔවුනු බලාපාරාත්තු, අපේක්ෂා රුස් කරති. ලොකික බලාපාරාත්තු ගොඩ ගොඩ ගෙනිති. මෙයින් සිද්ධිවන්නේ සයර ගමන තව තවත් දීර්ශ කර ගැනීමකි. බුදුරුන් දකින්නට ඇති අවස්ථා දුරස්ථි කර ගනි. කෙලෙස් බර වූ විට සත්‍යය නොපෙන්. සත්‍යය නොදුක්නා කළේහ හොඳ,-නරක, කුසල-අකුසල, පව-පින ගැන අවබෝධයක් නොලබයි. මේ නිසා අප, අපගේ සිතිවීල් පාලනය කිරීමට හුරු කළ යුතුය. අනිත්‍ය, දුකාඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සිහි කළ යුතුය. එවිට බුදුන් දැකීම, අසිරු නොවනු ඇත.

බුද්‍රජාහන් වහන්සේ ලෝ වැසියා ට සතුට, සැනසුම සුවය
ගෙනදෙන මග කියා දුන්හ. ඒ මාර්ගය අංග අවකින් සමන්විතය. එය
“ආය්සීඡ්ධාංගික මාර්ගය” යි. බුද්‍රදුන් දැකීමට කැමති අය මෙම මාර්ගයෙහි
ගමන් කළ යුතුම ය. සිල, සමාධි, ප්‍රජා යන කොටස් වලට බෙදා දක්වා ඇති
එම ආර්ය මාර්ගයේ ගමන් කිරීම බුද්‍රදුන් දැකීමේ එකම මග යි. කාසික හා
මානසික සංවර්ධන තුළින් සියලුත්, සිය ප්‍රගණ කිරීමෙන් සමාධියත්, සමාධිය
තුළින් සිත තුළ නිවේමන් ඇති වේ. සන්සුන් සිතත් පහළ වීමෙන් ප්‍රජාව උපදී.
මේ මගින් සත්‍ය දැකගත හැකිවේ. දුක, දුක හටගන්නේ කෙසේද? දුක නැති
කිරීම හා දුක නැති කිරීමේ මග හෙවත් “වතුරාර්ය සත්‍ය” අවබෝධ වේ.
මෙය පිවිතයට සැනසිල්ල උදාකරදී. එම මාර්ගය බුද්‍රදුන් දැකීමේ එකායන
මාර්ගය යි.

මේ කරුණු සිහියට ගන්නා ඔබ බුද්‍රන් දැක නිවන් දැකීමට නම්,
ආම්ස පූජාව ට වඩා ප්‍රතිපත්ති පූජාවට නැවුරු වන්න. සත්‍ය අවබෝධ කර
ගැනීම තුළින් සැමට ම සැනසිල්ල උදාවෙවා.